

03 :- වෙළඳපොළට රජය මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි.

3.1 :- වෙළඳපොළට රජය මැදිහත්වන ආකාර විග්‍රහ කරයි.

- වෙළඳපොළට රජය මැදිහත් වන ආකාර පෙන්වා දෙයි.

වෙළඳපොළට රජය මැදිහත්වන ආකාරය

- ඉල්පුම් සැපයුම් බලවේග මගින් තීරණය වන වෙළඳපොළ සමතුලිතය මගින් සමාජයක් තුළ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමෙහිලා කිසියම් ආකාරයක වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
- එසේ ව්‍යව ද සමාජය, දේශපාලන හා ආර්ථික දාන්ත්‍රිකෝන්වලින් බලා මෙම වෙළඳපොළ සමතුලිතය සමාජයට අහිතකර වේ යැයි යන විවිධ මත පළ කෙරේ.
- මේ නිසා නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට විවිධ ස්වරුපවලින් රජය මැදිහත් වනු දක්නට ලැබේ.
- මෙලස වෙළඳපොළට රජය මැදිහත් වන ප්‍රධාන ආකාර
 - බදු පැනවීම
 - සහනාධාර ලබා දීම
 - මිල පාලනය
 - මිල ස්ථායිකරණය
- වෙළඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වන සූලඩ ම ආකාරයක් වන්නේ නිෂ්පාදකයන්ගෙන් හා පාරිභෝගිකයන් ගෙන් බදු අය කිරීම යි.
- විවිධ අරමුණු ඇති ව ආණ්ඩුව බදු අය කිරීම සිදු කරන අතර නිෂ්පාදනය හෝ පරිභෝගනය කරනු ලබන ඒකකයක් මත නිශ්චිත රුපියල් ප්‍රමාණයක බදු අය කිරීම හෝ භාණ්ඩයේ වටිනාකම මත කිසියම් ප්‍රතිශතයක් බදු වශයෙන් අය කිරීම හෝ ලෙසින් බදු අය කිරීමේ ප්‍රධාන ස්වරුප දෙකක් දැකිය හැකි ය.
- මෙලසින් බදු අය කිරීම නිසා ඉල්පුම්, සැපයුම් තත්ත්ව වෙනස් වන බැවින්, ඉල්පුම් සැපයුම් බලවේග මගින් තීරණය වන වෙළඳපොළ සමතුලිතයෙහි වෙනස්කම් හට ගනී.
- බදු අය කරන්නා සේ ම රජය නිෂ්පාදකයන්ට හා පාරිභෝගිකයන්ට සහනාධාර දීම ද සිදු කරයි.
- සහනාධාර දීම නිසා ද ඉල්පුම්, සැපයුම් තත්ත්ව වෙනස් වන බැවින්, ඉල්පුම් සැපයුම් බලවේග මගින් තීරණය වන වෙළඳපොළ සමතුලිතයෙහි වෙනස්කම් හට ගනී.
- බදු අය කිරීම හා සහනාධාර ලබා දීම හැරුණු විට රජය මිල ප්‍රතිපත්ති මගින් ද, ඉල්පුම් සැපයුම් බලවේග මගින් තීරණය වූ සමතුලිත අයෙන් වෙනස් කරන අවස්ථා ද පවතී.

- මිල ප්‍රතිපත්ති යටතේ පාලනය කරන ලද මිල ගණන් හඳුන්වා දීම වර්තමානයේ විවිධ ආණ්ඩු විසින් අනුගමනය කරනු ලබන සුලබ ක්‍රියාමාර්ගයකි.
- එහි දී ආණ්ඩුව නීති මගින් මිල තියම කිරීමේ කාර්යයට අවතිරෙන වීමක් සිදු කරන අතර ඒ තිසා වෙළඳපොල යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය නිෂ්කිය වීමක් සිදු වේ.
- නීති මගින් ආණ්ඩුව තියම කරනු ලබන මෙවැනි මිල පාලන ප්‍රතිපත්ති ස්වරූප දෙකකි.
 - 1) උපරිම මිල සීමා තියම කිරීම
 - 2) අවම මිල සීමා තියම කිරීම
- නිෂ්පාදිත භාණ්ඩවල මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය වනවිට ආර්ථිකය තුළ මිල අස්ථායිතාවයක් හට ගනී. එවැනි මිල අස්ථායිතාවයන් වැළැක්වීම අරමුණු කර ගෙන ආණ්ඩු විසින් විවිධ මිල ස්ථායිකරණය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

3.2 :-වෙළඳපොළට රජය මැදිහත් වීම ඒකක බද්දක් ඇසුරෙන් විශ්‍රාන්තික කරයි.

- භාණ්ඩ මත බදු පනවන ආකාර නම් කරයි.
- ප්‍රතිගතක බද්ද අරථ දක්වයි.
- ඒකක බද්ද අරථ දක්වයි.
- සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවූ විට සැපයුම් ව්‍යුහයට වන බලපෑම පෙන්වයි.
- සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවූ විට වෙළඳපොල සමතුලිතයට ඇති වන බලපෑම ඉල්ලුම් හා සැපයුම් ලේඛනයක් ඇසුරින් පෙන්වයි.
- සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවූ විට වෙළඳපොල සමතුලිතයට ඇති වන බලපෑම ඉල්ලුම් හා සැපයුම් වතු ඇසුරෙන් පෙන්වයි.
- සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවූ විට වෙළඳපොල සමතුලිතයට ඇති වන බලපෑම ඉල්ලුම් හා සැපයුම් සම්කරණ ඇසුරෙන් පෙන්වයි.
- ඒකක බද්දක සුහසාධන ප්‍රතිච්චිතය විශ්‍රාන්තික කරයි.
- ගැනුම්කරු මත ඒකක බද්දක් පැනවීම හඳුන්වයි.

බඳ පැනවීම

- සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් මත බදු පැනවීම, ආණ්ඩුවක් විසින් වෙළඳපොල ක්‍රියාවලියට මැදිහත් වන සුලබ ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
- භාණ්ඩ මත පනවනු ලබන බදු අනුපාතිකවල ස්වරූප දෙකකි.
 - 1) ප්‍රතිගතක බද්ද
 - 2) ඒකක බද්ද

- නිෂ්පාදනය හෝ පරිභෝෂනය හෝ කරන භාණ්ඩයේ වට්නාකම මත කිසියම් ප්‍රතිගතයක් බඳු වශයෙන් අය කර ගැනීම ප්‍රතිගත බද්දක් වශයෙන් හඳුන්වයි.

නිදුසුන් - සිනි 1 කි.ගේම් වට්නාකම මත 2% ක බද්දක් පැනවීම

- නිෂ්පාදනය හෝ පරිභෝෂනය කරනු ලබන භාණ්ඩ ඒකකයක් මත කිසියම් රුපියල් ප්‍රමාණයක් බඳු වශයෙන් අයකර ගැනීම ඒකක බද්දක් පැනවීම යන්නෙන් අදහස් වේ. මෙය නිශ්චිත බද්දකි.

නිදුසුන් - සිනි කිලෝගෝම් එකක් සඳහා රුපියල් 10/--ක බඳු අය කිරීම

පාන් රාත්තකලකට රුපියල් 2/- ක බද්දක් අය කිරීම

රෙදි මීටරයකට රුපියල් 3/- ක බඳු අය කිරීම

- සැපයුම්කරු මත ඒකක බඳු පැනවීමේ නිසා සිදු වන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යැම සි.
- මේ නිසා සැපයුමෙහි අඩු වීමක් සිදු වන අතර, බද්දේ ප්‍රමාණයෙන් සැපයුම් වකුය වමට විතැන් වීමක් ද සිදු වේ.
- මෙලෙසින් ඒකක බද්දක් පැනවීම නිසා වෙළඳපොල සමතුලිතයට වන බලපැම ලේඛන, ප්‍රස්තාර හා සමිකරණ මගින් පෙන්වුම් කළ හැකි ය.
- සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවූ විට එම බද්ද සැපයුම් ලේඛනයට, සැපයුම් වකුයට සහ සැපයුම් සමිකරණයට පහත ලෙස ගැළපිය හැකි ය.

පහත දැක්වෙන්නේ තරගකාරී භාණ්ඩ වෙළඳපොලක කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්පුම් හා සැපයුම් ලේඛනයකි.

මිල (රු)	සැපයුම් ප්‍රමාණය (එකක)
0	0
5	10
10	20
15	30
20	40
25	50
30	60
35	70
40	80


ආණ්ඩුව මෙම භාණ්ඩයේ සැම විකුණුම් ඒකකයකින් ම රුපියල් 5.00 ක බද්දක් අය කරන බව සිතමු. මේ නිසා වෙළඳපොල නව සැපයුම් ලේඛනය පහත පරිදි වේ.

මිල (රු)	එකක බද්ද (රු)	බද්දෙන් පසු මිල (රු)	සැපයුම් ප්‍රමාණය (එකක)
0	5	5	0
5	5	10	10
10	5	15	20
15	5	20	30

20	5	25	40
25	5	30	50
30	5	35	60
35	5	40	70
40	5	45	80

- ලේකක බද්ද නිෂ්පාදකයාට පිරිවැයක් වන බැවින් බද්ද පැනවීම නිසා සැපයුම් ප්‍රමාණය අඩු වී ඇති බව ඉහත වගු සටහනෙන් පැහැදිලි වේ.

ලේකක බද්ද පැනවීමට පෙර ඉල්ලුම් සහ සැපයුම් තොරතුරු සහ බද්ද පැනවීම නිසා නව සැපයුම් ලේඛනයෙන් දැක්වෙන ආකාරයට සැපයුම් අඩු වීම පිළිබඳ තොරතුරු පහත පරිදි ප්‍රස්ථාර සටහනක් මගින් දැක්විය හැකි ය.



- නිෂ්පාදකයන් මත රුපියල් 5ක ලේකක බද්ද පැනවීම නිසා සැපයුම් වකුය S-S1 දක්වා වමට විතැන් වී ඇති අතර සමතුලිතය ද වෙනස් වී ඇත.

- එනම්, බද්දට පෙර,

$$\text{සමතුලිත මිල} = \text{රු. } 20.00$$

$$\text{සමතුලිත ප්‍රමාණය} = \text{ලේකක } 40$$


බද්දට පසු,

$$\text{සමතුලිත මිල} = \text{රු. } 22.50$$

$$\text{සමතුලිත ප්‍රමාණය} = \text{ලේකක } 35$$

- නිෂ්පාදකයන් මත ලේකක බදු පැනවීම නිසා සමතුලිතය වෙනස් වීමට අමතර ව ඉහසාධන ප්‍රතිපාකයන් ද හට ගනී.

- පහත ප්‍රස්ථාර සටහන මගින් එම ගුහසාධන ප්‍රතිවිපාකයන් හඳුනා ගත හැකි ය.



ප්‍රමාණ ප(ලේක්ස)

(1) බද්දට පෙර,

$$\text{පාරිභෝගික අතිරික්තය} = A + B + C + D$$

$$\begin{aligned}\text{පාරිභෝගික අතිරික්තය} &= \frac{(\text{සමත්ලිත මිල} - \text{ඉල්ලුම් මිල}) \times \text{සමත්ලිත ප්‍රමාණය}}{2} \\ &= \frac{(40 - 20) \times 40}{2} \\ &= \text{රු. } 400/\end{aligned}$$

$$\text{නිශ්චාදන අතිරික්තය} = H + G + F + I + J$$

$$\begin{aligned}\text{නිශ්චාදන අතිරික්තය} &= \frac{(\text{සමත්ලිත මිල} - \text{අවම සැපයුම් මිල}) \times \text{සමත්ලිත ප්‍රමාණය}}{2} \\ &= \frac{(20 - 0) \times 40}{2} \\ &= \text{රු. } 400/\end{aligned}$$

$$\text{අශ්‍රීක අතිරික්තය} = (A + B + C + D) + (H + G + F + I + J)$$

$$\begin{aligned}&= \text{රු. } 400 + \text{රු. } 400 \\ &= \text{රු. } 800/\end{aligned}$$

(2) බද්දට පසු

පාරිභෝගික අතිරික්තය = A

$$\begin{aligned}
 &= \frac{(\text{අපරීම ඉල්ලම් මිල - නව සමතුලිත මිල}) \times \text{නව සමතුලිත ප්‍රමාණය}}{2} \\
 &= \frac{(40 - 22.50) \times 35}{2} \\
 &= රු. 306.25
 \end{aligned}$$

නිශ්චයා අතිරික්තය = I + J

$$\begin{aligned}
 &= \frac{(\text{නිශ්චයාට ලැබෙන මිල - අවම සැපයුම් මිල}) \times \text{නව සමතුලිත ප්‍රමාණය}}{2} \\
 &= \frac{(17.50 - 0) \times 35}{2} \\
 &= රු. 306.25
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{ආර්ථික අතිරික්තය} &= (A) + (I + J) \\
 &= 306.25 + 306.25 \\
 &= රු. 612.50
 \end{aligned}$$

$$\begin{aligned}
 (3) \text{ බද්ද නිසා පාරිභෝගික අතිරික්තයේ වූ අහිමි වීම} &= (A + B + C + D) - A \\
 &= B + C + D \\
 &= 400 - 306.25 \\
 &= රු. 93.75
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{බද්ද නිසා නිශ්චයා අතිරික්තයේ වූ අහිමි වීම} &= (H + G + F + I + J) - (I + J) \\
 &= (H + G + F) \\
 &= 400 - 306.25 \\
 &= රු. 93.75
 \end{aligned}$$

(। කුමය)

$$\begin{aligned}
 \text{බද්ද නිසා ආර්ථික අතිරික්තයේ වූ අහිමි වීම} &= B + C + D + H + G + F \\
 &= 93.75 + 93.75 \\
 &= රු. 187.50
 \end{aligned}$$

(ii) කුමය

$$\begin{aligned} \text{බද්ධ නිසා අහිමි වූ ආර්ථික අතිරික්තය} &= \text{බද්ධට පෙර ආර්ථික අතිරික්තය} - \text{බද්ධට පසු ආර්ථික} \\ &\quad \text{අතිරික්තය} \\ &= 800 - 612.50 \\ &= \text{රු. } 187.50 \end{aligned}$$

$$(4) \text{ඒකක බද්ධෙන් රුපයට ලැබෙන ආදායම} = B + C + H + G$$

$$\begin{aligned} &= \text{ඒකක බද්ධේ ප්‍රමාණය} \times \text{නව සමතුලිත ප්‍රමාණය} \\ &= \text{රු. } 5 \times 35 \\ &= \text{රු. } 175/= \end{aligned}$$

$$\begin{aligned} (5) \text{ඒකක බද්ධෙන් පාරිභෝගිකයා දරන ආදායම} &= \text{බද්ධට පසු සමතුලිත මිල} \times \text{බද්ධට පෙර සමතුලිත මිල} \\ &= \text{රු. } 22.50 - \text{රු. } 20.00 \\ &= \text{රු. } 2.50 \end{aligned}$$

$$\begin{aligned} \text{පාරිභෝගිකයා දරන බදු බර} &= B + C \\ &= 2.50 \times 35 \\ &= \text{රු. } 87.50 \end{aligned}$$

$$\begin{aligned} (6) \text{ඒකක බද්ධෙන් නිශ්චයා දරණ ප්‍රමාණය} &= \text{සමතුලිත මිල} - \text{නිශ්චයාට ලැබෙන මිල} \\ &= 20 - 17.50 \\ &= \text{රු. } 2.50/= \end{aligned}$$

$$\begin{aligned} \text{නිශ්චයාගේ බදු බර} &= H + G \\ &= 2.50 \times 35 \\ &= \text{රු. } 87.50/= \end{aligned}$$

$$\begin{aligned} (7) \text{ පාරිභෝගිකයා හා නිශ්චයා යන දෙදෙනාගේ ම බදු බර} &= B + C + H + G \\ &= 87.50 + 87.50 \\ &= \text{රු. } 175/= \end{aligned}$$

(ඒකක බද්ධෙන් රුපයට ලැබෙන ආදායම නිශ්චයා සහ පාරිභෝගිකයා දෙදෙනාගේ ම බදු බරෙහි එකතුවට සමාන වේ.)

$$\begin{aligned} (8) \text{ ඒකක බද්ධ නිසා සමස්ත සමාජයට වූ අහිමි වීම} &= \text{රුපයේ ආදායම} - \text{ආර්ථික අතිරික්තයේ අහිමි වීම} \\ &= 175 - 87.50 \\ &= \text{රු. } 12.50 \end{aligned}$$

ල්කක බද්ද නිසා සමස්ත සමාජයට රු. 12.50ක අනිම් වීමක් සිදු ව ඇත.

II ක්‍රමය

ගුහසාධනයේ අනිම් වීම $D + F$ කේශේත්තලයට සමාන වේ. එනම්,

රජයේ ආදායම - ආර්ථික අතිරික්තයේ වූ අනිම් වීම

$$(B + C + H + G) - (B + C + D) + (H + G + F)$$

$$(B + C + H + G) - B - C - D - H - G - F$$

$$= -(D + F)$$

$$= \frac{\text{ල්කක බද්ද } \times \text{ සමතුලිත ප්‍රමාණයේ වෙනස}}{2}$$

$$= \frac{5 \times 5}{2}$$

$$= \text{රු. } 12.50$$

- ල්කක බදු පැනවීම ආග්‍රිත ආර්ථික ප්‍රතිච්චිත සම්කරණ භාවිතයෙන් ද සොයා බැලිය හැකි ය.
- ඉහත සැලකිල්ලට ගත් නිදසුනට අනුව ල්කක බදු පැනවීමට පෙර ඉල්ලුම් සහ සැපයුම් සම්කරණ පහත පරිදි වේ.

$$Q_d = 80 - 2p$$

$$Q_s = 0 + 2p$$

- මේ නිසා බද්දට පෙර, සමතුලිතය,

$$Q_d = Q_s$$

$$80 - 2p = 0 + 2p$$

$$80 = 4p$$

$$20 = p$$

සමතුලිත මිල = රුපියල් 20//

සමතුලිත = රුපියල් 40//

$p = 20$ ඉල්ලුම් සම්කරණයට ආදේශය

$$Q_d = 80 - 2p$$

$$= 80 - 2 \times 20$$

$$= 40$$

- නිෂ්පාදකයන්ගෙන් ල්කක බදු පැනවීම නිෂ්පාදකයාට පිරිවැයක් වේ. ඒ බව සැපයුම් සම්කරණ මගින් පහත ලෙස දක්වා භැකි ය.

$$Q_s = 0 + 2(p - t)$$

$$Q_s = 2(p - 5)$$

$$Q_s = 2p - 10$$

$$Q_s = -10 + 2p$$

නව සැපයුම් සමීකරණය $Q_s = -10 + 2p$

▪ බද්දට පසු නව සමතුලිතය,

$$Q_d = Q_s$$

$$80 - 2p = -10 + 2p$$

$$90 = 4p$$

$$22.50 = p$$

$P = 22.50$, සැපයුම් සමීකරණයට ආදේශයෙන් නව සමතුලිත ප්‍රමාණය,

$$Q_s = 10 + 2 (22.50)$$

$$\underline{Q_s = 35}$$

$$\text{බද්දට පසු සමතුලිත මිල} = \text{රු. } 22.50$$

$$\text{බද්දට පසු සමතුලිත ප්‍රමාණය} = \text{ඒකක } 35//$$

- නිෂ්පාදකයන් මත ඒකක බදු පැනවීම නිසා ඇති වන අනෙකුත් ප්‍රතිච්චිත ඉල්ලුම් සැපයුම් සමීකරණ මගින් ද දැක්විය හැකි ය.

- ගැනුම්කරුවන් මත ඒකක බදු පැනවීම යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩයක් මිලදී ගන්නා අවස්ථාවේ දී ඒකකයක් මත නිශ්චිත රුපියල් ප්‍රමාණයක් ගැනුම්කරුගෙන් බදු ලෙස අය කිරීමයි.


නිදසුන් :- විකුණුම් බදු, පාරිභෝගික වැට් බදු

- මෙහි දී භාණ්ඩයක් මිල දී ගන්නා අවස්ථාවේ දී අය කරන හෙයින් නෙතික වශයෙන් බද්ද මුළුමතින්ම ගෙවනු ලබන්නේ ගැනුම්කරු ය.
නිදසුන් :- දොඩු ගෙවියක් මත රු. 10 ක අලෙවි බද්දක් අය කරනු ලබයි නම් දොඩු මිලදී ගන්නා සෑම අවස්ථාවක දී ම දොඩු ගෙවියකට රු. 10 බැංක් බද්දක් ආණ්ඩුවට ගෙවිය යුතු ය.

- ගැනුම්කරුවන් මත ඒකක බද්දක් පැනවූ විට එම භාණ්ඩයේ සැපයුම් වකුයට කිසිදු බලපෑමක් ඇති තොවේ.

- එහත් ගැනුම්කරුවන් මත ඒකක බදු පැනවූ විට ගැනුම්කරුවන් ගෙවිය යුතු මිල ඉහළ යන බැවින් ගැනුම්කරුවන් මිල දී ගත් ඒකක සඳහා බද්ධෙන් පසු ගෙවීමට කැමති මිල අඩුවෙටි. මේ නිසා පැවති මිල ගණන් යටතේ බද්ධෙද් ප්‍රමාණයෙන් ඉල්ලුම් වකුය වමට විතැන් වේ.

- ගැනුම්කරු මත ඒකක බද්දක් පැන වූ පසු සමතුලිතය වෙනස් වන ආකාරය පහත රුප සටහනේ දැක්වේ.




- ඉහත රුප සටහනට අනුව ගැනුම්කරු මත ඒකක බද්ද පැනවීමෙන් පෙර සමතුලිතය E_0 ලක්ෂයෙන් දැක්වේ. එහිදී සමතුලිත මිල P_0 ද සමතුලිත ප්‍රමාණය Q_0 ද වේ. ගැනුම්කරු මත ඒකක බද්ද පැනවීමෙන් පසු නව සමතුලිතය E_1 ලක්ෂයෙන් දැක්වේ. එහි ද සමතුලිත මිල P_1 ද සමතුලිත ප්‍රමාණය Q_1 ද වේ.

3.3 :- කැපයුම්කරු මත ඒකක බද්දක් පැනවීමෙන් පසු බදු බර බෙදී යන ආකාරය විගුහ කරයි.


- බදු බර යන්න හඳුන්වයි.
- ඉල්පූම් හා සැපයුම් නම්වතාවයේ ස්වරුපය මත ඒකක බද්දක් පැනවීමෙන් බදු බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදෙන ආකාරය විස්තර කරයි.
- නිෂ්පාදකයන් මත ඒකක බද්දක් පැනවූ විට එහි අවසාන බදු දීම කෙරෙහි බලපාන ප්‍රධාන ම සාධකය වන්නේ ඉල්පූම් හා සැපයුම් නම්වතාව ය.
- විවිධ ඉල්පූම් නම්වතා අවස්ථාවන්හි ද බදු බරෙහි දීම සිදු වන ආකාරය පහත ලෙස රුප සටහන් මගින් දැක්වේ හැකි ය.

1. පූර්ණ අනමු ඉල්පූම් අවස්ථාව



- රුප සටහනට අනුව බද්දට පෙර සැපයුම් වකුය S වලින් දැක්වෙන අතර බද්දට පසු සැපයුම් වකුය S_1 වේ.
- බද්දට පෙර සමතුලිතය a ලක්ෂණයයෙන් ද බද්දට පසු සමතුලිතය b ලක්ෂණයයෙන් ද දැක්වේ.
- a-b දුරෙන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර සමතුලිත මිල ඉහළ යාම a-b දුරට සමාන වේ.
- එනම් $a - b = P_1 \cdot P_2$
- ඒකක බද්දේ ප්‍රමාණයයෙන් ම සමතුලිත මිල ඉහළ යාමෙන් පෙන්තුම් කෙරෙන්නේ පූර්ණ අනම් ඉල්පුම් අවස්ථාවක දී මුළු බදු බර ම පාරිභෝගිකයාට දැරීමට සිදුවන බවයි.
- ඒ අනුව රුප සටහනේ අදුරු කළ A කේෂ්තුවයෙන් පාරිභෝගිකයා දරන එම මුළු බදු බර දැක්වේ.


2. පූර්ණ නම් ඉල්පුම් අවස්ථාව



- ඒකක බද්ද නිසා සැපයුම් වකුය $S - S_1$ දක්වා වමට විතැන් වී ඇත.
- බද්දට පෙර සමතුලිතය C ලක්ෂයෙන් ද බද්දට පසු සමතුලිතය a ලක්ෂයෙන් ද දැක්වේ.
- බද්ද පැනවීම නිසා සමතුලිත ප්‍රමාණය $Q - Q_1$ දක්වා අඩු වී ඇති අතර සමතුලිත මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති බවයි.
- එනම් බද්දට පෙරත්, පසුත් සමතුලිත මිල P_2 ම ය.
- එයින් අදහස් වන්නේ ඒකක බද්ද නිසා පාරිභෝගිකයා ගෙවන මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති බවයි.
- මේ නිසා a - b දුරෙන් දැක්වෙන ඒකක බද්දේ ප්‍රමාණයයෙන් ම නිෂ්පාදකයාට ලැබෙන මිල $P_2 - P_1$ දක්වා අඩු වී ඇත.
- ඒ අනුව B කේෂ්තුවයෙන් දැක්වෙන මුළු බදු බර ම නිෂ්පාදකයා විසින් දරනු ලැබේ.


3. ඒකීය නම්‍ය ඉල්ලුම් අවස්ථාව

මිල (රු.)



- රුපසටහනේ C ලක්ෂණයෙන් බද්දට පෙර සමතුලිතයත්, a ලක්ෂණයෙන් බද්දට පසු සමතුලිතයත් දැක්වේ.
- a - b දුරන් බද්දේ ප්‍රමාණය දැක්වන අතර, මෙහි දී බඳු බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර සමාන ව බෙදී ගොස් ඇත.
- ඒ අනුව P - P2 දුරන් ඒකක බද්දෙන් පාරිභෝගිකයා දරන ප්‍රමාණයත් P - P1 දුරන් නිෂ්පාදකයා දරන ප්‍රමාණයත් දැක්වේ.
- මේ අනුව රුප සටහනේ අදාළ කර ඇති A කේත්තුවලයෙන් පාරිභෝගිකයාගේ මුළු බඳු බරත්, B කේත්තුවලයෙන් නිෂ්පාදකයා ගේ මුළු බඳු බරත් දැක්වේ.


4. අනම්‍ය ඉල්ලුම් අවස්ථාව



- රුප සටහනට අනුව බද්දට පෙර සමතුලිතය C ලක්ෂණයෙන් ද, බද්දට පසු සමතුලිතය a ලක්ෂණයෙන් ද දැක්වේ.
- a - b දුරන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වන අතර, එයින් පාරිභෝගිකයා දරන ප්‍රමාණය P - P2 වන අතර නිෂ්පාදකයා දරන ප්‍රමාණය P - P1 න් දැක්වේ.


- ඒ අනුව අනමා ඉල්ලුම් අවස්ථාවක දී A ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන පරිදි වැඩි බදු බරක් පාරිභෝගිකයාන් , B ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන පරිදි අඩු බදු බරක් නිෂ්පාදකයාන් දරති.

5. නමා ඉල්ලුම් අවස්ථාව



- රුප සටහනට අනුව බද්දට පෙර සමත්වීමය C ලක්ෂායෙන් ද බද්දට පසු සමත්වීමය a ලක්ෂායෙන්ද දැක්වේ.
- a-b දුරෙන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර එයින් පාරිභෝගිකයා දරන ප්‍රමාණය P -P2 දුරෙන් සහ, නිෂ්පාදකයා දරන ප්‍රමාණය P -P1 දුරෙන් ද දැක්වේ.
- ඒ අනුව A ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන අඩු බදු බර පාරිභෝගිකයාන්, B ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන වැඩි බදු බර නිෂ්පාදකයාන් දරති.
- විවිධ සැපයුම් නමානා අවස්ථාවන්හි දී බදු බරකී දැරීම සිදුවන ආකාරය පහත ලෙස රුප සටහන් මගින් දැක්විය හැකි ය.


6. පූර්ණ අනමා සැපයුම් අවස්ථාව



- පූර්ණ අනමා සැපයුම් අවස්ථාවක දී ඒකක බද්දක් පැනවූ විට සැපයුම් වක්‍රය කිසිදු වෙනසක් සිදු නොවේ.


- මේ නිසා බද්දට පෙරත් පසුත් සමතුලිතයෙහි කිසි දු වෙනසක් සිදු තොවන අතර උ ලක්ෂණයෙන් දැක්වෙන්නේ එම බද්දට පෙර සහ පසු සමතුලිතය සිදු වේ.
- මෙහි දී ඒකක බද්ද පැනවීම නිසා පාරිභෝගිකයා ගෙවන මිලෙහි කිසිදු වෙනසක් සිදු වන තැක. එය බද්දට පෙරත් පසුත් P වේ.
- එම නිසා a-b දුරෙන් දැක්වෙන ප්‍රමාණයෙන් ම නිෂ්පාදකයාට ලැබෙන මිල P - P₁ දක්වා අඩු වී ඇත.
- එම අනුව B ක්ෂේත්‍රයෙන් දැක්වෙන මූල බදු බර ම නිෂ්පාදකයා විසින් දරනු ලැබේ.

7. පුරුණ නම් සැපයුම් අවස්ථාව




- රුප සටහනට අනුව a ලක්ෂණයෙන් බද්දට පෙර සමතුලිතයත්, b ලක්ෂණයෙන් බද්දට පසු සමතුලිතයත් දැක්වේ.
- b-c දුරෙන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර එම බද්දේ ප්‍රමාණයෙන් ම සමතුලිත මිල එනම් පාරිභෝගිකයා ගෙවන මිල ඉහළ ගොස් ඇත.
- එයින් පෙන්නුම් කෙරෙන්නේ පුරුණ නම් සැපයුම් අවස්ථාවක දී A ක්ෂේත්‍රයෙන් දැක්වෙන මූල බදු බර ම පාරිභෝගිකයා විසින් දරනු ලැබේ.

8. ඒකීය නමුව සැපයුම් අවස්ථාව



- රුප සටහනට අනුව බද්දට පෙර සමත්ලිතය a ලක්ෂණයෙන් ද බද්දට පසු සමත්ලිතය b ලක්ෂණයෙන් ද දැක්වේ.
- b - c දුරෙන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර එය පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර සමාන ව බෙදී ගොස් ඇත.
- ඒ අනුව A ක්ෂේත්‍රයෙන් පාරිභෝගිකයාත් B ක්ෂේත්‍රයෙන් නිෂ්පාදකයාත් දරන බදු බර එක සමාන වේ.


9. අනමුව සැපයුම් අවස්ථාව



- මෙහි දී බද්දට පෙර සමත්ලිතය a ලක්ෂණයෙන් ද බද්දට පසු සමත්ලිතය b ලක්ෂණයෙන් ද දැක් වේ.
- b - c දුරෙන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර, එයින් P - P2 ප්‍රමාණය පාරිභෝගිකයාත්, P - P1 ප්‍රමාණය නිෂ්පාදකයාත් දරයි.

- ඒ අනුව A ක්‍රේත්‍යාලයෙන් දැක්වෙන පරිදි අඩු බඳු බරක් පාරිභෝගිකයා විසින් ද B ක්‍රේත්‍යාලයෙන් දැක්වෙන වැඩි බඳු බරක් නිෂ්පාදකයා විසින් ද දරනු ලැබේ.

10. තම් සැපයුම් අවස්ථාව



- මෙහි දී බද්ධ පෙර සමතුලිතය a ලක්ෂායෙන් ද පසු සමතුලිතය ලක්ෂායෙන් ද දැක්වේ.
- b - c දුරෙන් ඒකක බද්ධ ප්‍රමාණය දැක්වෙන අතර, එයින් $P - P_2$ ප්‍රමාණය පාරිභෝගිකයා විසින් ද, $P - P_1$ ප්‍රමාණය නිෂ්පාදකයා විසින් ද දරනු ලැබේ.
- ඒ අනුව තම් සැපයුම් තත්ත්වයක දී A ක්‍රේත්‍යාලයෙන් දැක්වෙන පරිදි වැඩි බඳු බරක් පාරිභෝගිකයාත් B ක්‍රේත්‍යාලයෙන් දැක්වෙන පරිදි අඩු බඳු බරක් නිෂ්පාදකයාත් දරති.

3.4 :- සැපයුම්කරුවෙන්ට ඒකක සහනාධාරයක් ලබා දීම ඇසුරෙන් වෙළෙඳපොළව රුපයේ මැදිහත් වීම විශ්‍රාන්තික කරයි.

- සැපයුම්කරු වෙත ලබාදෙන ඒකක සහනාධාරය අර්ථ දක්වයි.
- සැපයුම්කරු වෙත ඒකක සහනාධාරය ලබාදුන් විට වෙළෙඳපොළ සමතුලිතය කෙරෙහි ඇති වන බලපෑම ඉල්ලුම් හා සැපයුම් ලේඛන ඇසුරින් විශ්‍රාන්තික කරයි.
- සැපයුම්කරු වෙත ඒකක සහනාධාරය ලබාදුන් විට වෙළෙඳපොළ සමතුලිතයට ඇති වන බලපෑම ඉල්ලුම් සැපයුම් වතු ඇසුරින් විශ්‍රාන්තික කරයි.
- ඒකක සහනාධාරයක ඉහ සාධන ප්‍රතිච්චිතය ප්‍රස්තාර සටහන් ඇසුරින් විශ්‍රාන්තික කරයි.

සහනාධාර ලබා දීම

- නිෂ්පාදනය කරනු ලබන හාන්චි ඒකකයක් සඳහා නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සහනාධාර වශයෙන් ලබා දීම සැපයුම්කරු මත ඒකක සහනාධාරයක් ලබා දීම යන්නෙන් අදහස් වේ.

නිදුසුන් - තේ කිලෝවකට රු. 20/- ක සහනාධාරයක් ලබා දීම

- සැපයුම්කරු මත ඒකක සහනාධාර ලබා දීමේ දී අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ නිෂ්පාදන පිරිවැය පහළ යාම සි.
- මේ නිසා සැපයුමෙහි වැඩි වීමක් සිදුවන අතර සහනාධාරයේ ප්‍රමාණයෙන් සැපයුම් වකුය දකුණට විතැන් වේ.
- ඒකක සහනාධාරයක් නිසා වෙළඳපොල සමත්වීම සිදුවන බලපෑම ලේඛන, ප්‍රස්තාර හා සමිකරණ මගින් පෙන්වුම් කළ හැකි ය.
- පහත දක්වන්නේ තරගකාරී හාන්ච් වෙළඳපොලක කිසියම් හාන්චියක් සඳහා වන ඉල්ලුම් සැපයුම් ලේඛන ය.

මිල (රු)	ඉල්පූම් ප්‍රමාණය (ඒකක)	සැපයුම් ප්‍රමාණය (ඒකක)
0	80	0
5	70	10
10	60	20
15	50	30
20	40	40
25	30	50
30	20	60
35	10	70
40	0	80


ආන්ඩුව මෙම හාන්චයේ සැම නිෂ්පාදන ඒකකයක් සඳහා රුපියල් 5.00ක සහනාධාරයක් ලබා දෙන්නේ යයි සිතම්. මේ නිසා වෙළඳපොල නව සැපයුම් ලේඛනය පහත පරිදි වේ.

$$Q_d = 80 - 2p$$

$$Q_s = 0 + 2p$$

මිල (රු)	ඒකක සහනාධාරය (රුපියල්)	සහනාධාරයේ පසුම්ල (රු)	සැපයුම් ප්‍රමාණය (ඒකක)
0	5	-5	0
5	5	0	10
10	5	5	20
15	5	10	30
20	5	15	40
25	5	20	50
30	5	25	60
35	5	30	70
40	5	35	80

- ඒකක සහනාධාරය නිසා නිෂ්පාදකයා ගේ පිරිවැය අඩු වන බැවින් සහනාධාර ලබා දීම නිසා සැපයුම් ප්‍රමාණය වැඩි වී ඇති බව ඉහත වගු සටහනෙන් පැහැදිලි ය.
- ඒකක සහනාධාරයක් ලබා දීම ආග්‍රිත ව ඉහත ලේඛනවලින් හෙළි වන තොරතුරු පහත ආකාරයට ප්‍රස්ථාර සටහන් මගින් ද පෙන්වුම් කළ හැකි ය.



- නිෂ්පාදකයන්ට ඒකක සහනාධාර ලබා දීම නිසා සැපයුම් වතුය සහනාධාරයේ ප්‍රමාණයෙන් S - S₁ දක්වා දකුණට විතැන් වී ඇති අතර පෙර තිබූ සමතුලිතය ද වෙනස් වී ඇත.

සහනාධාරයට පෙර,

$$\text{සමතුලිත මිල} = \text{රුපියල් 20.00}$$


$$\text{සමතුලිත ප්‍රමාණය} = \text{ඒකක } 40$$

සහනාධාරයට පසු,

$$\text{සමතුලිත මිල} = \text{රුපියල් 17.50}$$

$$\text{සමතුලිත ප්‍රමාණය} = \text{ඒකක } 45$$

- නිෂ්පාදකයන්ට ඒකක සහනාධාර ලබා දීම නිසා ඉහත රුප සටහනෙන් දක්වෙන පරිදි සමතුලිතය වෙනස් වීමට අමතර ව තවත් ගුහසාධන ප්‍රතිච්චිත හටගනී.
- ප්‍රස්ථාර සටහනක් මගින් පහත ලෙස එම ගුහසාධන ප්‍රතිච්චිත ද හඳුනා ගත හැකි ය.



(1) සහනාධාරයට පෙර,

$$\begin{aligned}
 \text{පාරිභෝගික අතිරික්තය} &= A + B \\
 &= \frac{(\text{උපරිම ඉල්ලුම් මිල} - \text{සමතුලිත මිල}) \times \text{සමතුලිත ප්‍රමාණය}}{2} \\
 &= \frac{(40 - 20) \times 40}{2} \\
 &= \text{රු. } 400
 \end{aligned}$$

නිෂ්පාදන අතිරික්තය

$$\begin{aligned}
 &= I + J \\
 &= \frac{(\text{සමතුලිත මිල} - \text{අවම සැපයුම් මිල}) \times \text{සමතුලිත ප්‍රමාණය}}{2} \\
 &= \frac{(20 - 0) \times 40}{2} \\
 &= \text{රු. } 400
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{ආර්ථික අතිරික්තය} &= (A + B) + (I + J) \\
 &= 400 + 400 \\
 &= \text{රු. } 800
 \end{aligned}$$

(2) සහනාධාරයට පසු,

පාරිභෝගික අතිරික්තය = $A+B+I+H+G$

$$= \frac{(\text{උපරිම ඉල්ලුම් මිල} - \text{නව සමතුලිත මිල}) \times \text{නව සමතුලිත ප්‍රමාණය}}{2}$$

$$= \frac{(40 - 17.50) \times 45}{2}$$

$$= \text{Rs. } 506.25$$

නිෂ්පාදන අතිරික්තය = B + C + I + J

$$= \frac{(\text{නිශ්පාදකයට ලැබෙන මිල - අවම සැපයුම් මිල}) \times \text{සමතුලිත ප්‍රමාණය}}{2}$$

$$= \frac{(22.50 - 0) \times 45}{2}$$

$$= \text{Rs. } 506.25$$

ආර්ථික අතිරික්තය = (A+B+I+H+G) + (B+C+I+J)

$$= 506.25 + 506.25$$

$$= \text{Rs. } 1012.50$$

(3) සහනාධාරය නිසා පාරිභෝගික අතිරික්තයේ වූ වැඩි වීම = (A + B + I + H + G) - (A + B)

$$= I + H + G$$

$$= 506.25 - 400$$

$$= \text{Rs. } 106.25$$

(4) සහනාධාරය නිසා නිෂ්පාදන අතිරික්තයේ වූ වැඩි වීම = (B + C + I + J) - (I + J)

$$= B + C$$

$$= 506.25 - 400$$

$$= \text{Rs. } 106.25$$

(I ක්‍රමය)

(5) සහනාධාරය නිසා ආර්ථික අතිරික්තයේ වූ වැඩි වීම = (I + J + G) + (B + C)

$$= 106.25 + 106.25$$

$$= \text{Rs. } 212.50$$

(II ක්‍රමය)

සහනාධාරය නිසා ආර්ථික අතිරික්තයේ වූ වැඩි වීම = (සහනාධාරයට පසු ආර්ථික අතිරික්තය - සහනාධාරයට පෙර ආර්ථික අතිරික්තය

$$= 1012.50 - 800$$

$$= \text{Rs. } 212.50$$

(6) සහනාධාරය වෙනුවෙන් රජයට දැඩිමට සිදුවන පිරිවැය = B + C + I + H + G + F

$$= \text{Rs. } 5 \times 45$$

$$= \text{Rs. } 225$$

(I ක්‍රමය)

(7)සහනාධාරය නිසා සමාජ සුහාදනයට වන බලපෑම = පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම + නිශ්චයන අතිරික්තයේ වැඩිවීම – රජයේ පිරිවැය

$$\begin{aligned}
 &= (I + H + G) + (B + C) - (B + C + I + H + G + F) \\
 &= 106.25 + 106.25 - 225 \\
 &= 212.50 - 225 \\
 &= රු. 12.50
 \end{aligned}$$

(II ක්‍රමය) , F කේත්තුවලය

$$\begin{aligned}
 &= \frac{\text{සමතුලිත ප්‍රමාණයේ වෙනස} \times \text{සහනාධාරයේ ප්‍රමාණය}}{2} \\
 &= \frac{5 \times 5}{2} \\
 &= රු. 12.50
 \end{aligned}$$

- එකක සහනාධාර පැනවීමෙන් ලැබෙන ආර්ථික ප්‍රතිච්චිත සම්කරණ මගින් ද සොයා බැලිය තැකි ය.
 - ඉහත සැලැකිල්ලට ගත් නිදසුනට අනුව, සහනාධාරයට පෙර ඉල්ලුම් හා සැපයුම් සම්කරණ,
- $$Qd = 80 - 2p$$
- $$Qs = 0 + 2p$$

සහනාධාරයට පෙර සමතුලිතය,

$$80 - 2p = 0 + 2p$$

$$80 = 4p$$

$$20 = p$$

$$\text{සමතුලිත මිල} = රු. 20.00$$

සමතුලිත ප්‍රමාණය,

$$Qd = 80 - 2p$$

$$= 80 - 2p$$

$$= \text{එකක } 40$$

එකක සහනාධාරය ලබා දීම නිසා නිශ්චයන පිරිවැයෙහි අඩුවක් සිදුවන බැවින්,

සහනාධාරයෙන් පසු සැපයුම් සම්කරණය,

$$Qs = 0 + 2(p + s)$$

$$Qs = 2(p + s)$$

$$Qs = 2p + 10$$

$$Qs = 10 + 2p$$

සහනාධාරයට පසු සමත්වීමෙන්,

$$Q_d = Q_s$$

$$80 - 2p = 10 + 2p$$

$$70 = 4p$$

$$17.50 = p$$

$$\text{සමත්වීමෙන් මිල(P)} = \text{රු. } 17.50$$

$$\text{සමත්වීමෙන් ප්‍රමාණය(Q)} = \text{ඒකක } 45$$

$$Q_s = 10 + 2p$$

$$= 10 + 2 \times 17.50$$

$$= \text{ඒකක } 45$$

(ඒකක සහනාධාරයෙහි අනෙකුත් ආර්ථික ප්‍රතිච්චිත ද සම්බන්ධ ඇසුරින් විමසා බැලිය හැකිය.)

3.5 :- මිල පාලනය වෙළෙදපොල ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම විමසයි.

- මිල පාලනය අර්ථ දක්වයි.
- මිල පාලනයේ විවිධ ස්වරුප නම් කරයි.
- උපරිම මිල ප්‍රතිපත්තිය අර්ථ දක්වා ඉල්ලුම් සැපයුම් වතු ආශ්‍රිත ව නිරුපණය කරයි.
- උපරිම මිල ප්‍රතිපත්තියෙහි ප්‍රතිච්චිත විග්‍රහ කරයි.
- උපරිම මිල ප්‍රතිපත්තිය අර්ථවත් කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග විස්තර කරයි.
- අවම මිල ප්‍රතිපත්තිය අර්ථ දක්වා ඉල්ලුම් සැපයුම් වතු ආශ්‍රිත ව නිරුපණය කරයි.
- අවම මිල ප්‍රතිපත්තියේ ප්‍රතිච්චිත ඉදිරිපත් කරයි.
- අවම මිල ප්‍රතිපත්තිය අර්ථ දක්වයි.
- අවම මිලක් සහතික මිලක් බවට පත් කරගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලි කරයි.
- මිල ස්ථාපිකරණ ක්‍රියාමාර්ග හඳුන්වයි.


මිල පාලනය

- කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා වෙළෙදපොල ඉල්ලුම් හා සැපයුම් බලවේග මගින් තීරණය වී ඇති මිල ඇතැම් විට, පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට අසාධාරණ විය හැකිය.
- මෙවැනි අවස්ථාවන්හි දී ආණ්ඩුව වෙළෙදපොල මිල පාලනය කරයි.
- ඒ අනුව මිල පාලනය යනු ආණ්ඩුව විසින් නීතිරිති අංශපනත් උපයෝගී කරගෙන කාත්‍රිත මිලක් වෙළෙදපොලෙහි ඇති කිරීම සිය.
- මිල පාලනයක් තුළින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ එක අතකින් පාරිභෝගිකයාත්, අනෙක් අතට නිෂ්පාදකයාත් ආරක්ෂා කිරීම සිය.
- මිල පාලනයේ ස්වරුප දෙකකි.

1. උපරිම මිල නියම කිරීම
2. අවම මිල නියම කිරීම


උපරිම මිල නියම කිරීම

- වෙළඳපොල මිල යාන්ත්‍රණය යටතේ තීරණය වූ සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණ වෙතැයි සිතු විට ඔවුන්ට සාධාරණත්වය සැලසීම සඳහා ආණ්ඩුව විසින් නියම කරනු ලබන නිකුත්තුකුල මිල උපරිම මිල සීමාව නමින් හැඳින්වේ.
- ආණ්ඩුව උපරිම මිල සීමා නියම කරනු ලබන්නේ පාරිභෝගිකයන්ට සාධාරණත්වය සඳහා වන බැවින් සමතුලිත මිලට වඩා පහළින් උපරිම මිල සීමා පැනවීම වැදගත් ය.
- එවැනි සමතුලිත මිලට වඩා පහළින් නියම කරනු ලබන උපරිම මිල සීමාව සංල උපරිම මිල නමින් හැඳින්වේ.
නිදුසුන් :- සහල්, පාන්, සිනි, පරිජ්‍ය මිල නියම කිරීම
කිරීම පිටි මිල නියම කිරීම
උපරිම ගෙවල් කුලී නියම කිරීම
- පහත රුප සටහනෙහි දැක්වෙන්නේ එවැනි සංල උපරිම මිල සීමා නියම කිරීමකි.



- ඉහත රුප සටහනෙහි දැක්වෙන පරිදි P_1 උපරිම මිල සීමාව නිසා ඉල්ලුම් ප්‍රමාණය $Q-Q_1$ දක්වා වැඩි වී ඇති අතර, සැපයුම් ප්‍රමාණය $Q-Q_2$ දක්වා අවු වී ඇත.
- මෙහි ප්‍රතිඵලය වශයෙන් වෙළඳපොලෙහි Q_2-Q_1 දක්වා වන අධි ඉල්ලුමක් හටගෙන ඇත.
- එසේ ම Q_2 ලෙසින් වන සැපයුම් ප්‍රමාණය P_2 ලෙසින් වන කළකඩ මිලකට අලෙවි කිරීමට ද නිෂ්පාදකයේ පෙළමිති.
- උපරිම මිල සීමා නියම කිරීම නිසා ඇති වන ප්‍රතිච්චාක තව දුරටත් පහත පරිදි දැක්වීය හැකිය.
 1. අධි ඉල්ලුම නිසා වෙළඳපොලෙහි හාණ්ඩ හිගයක් ඇති වීම.
 2. නීති විරෝධ කළ කඩ මිල යටතේ හාණ්ඩ අලෙවි කිරීමට තැන් කිරීම.
 3. කළ කඩ මිල නිසා පෙර තිබූ සමතුලිත මිලටන් (p) වඩා ඉහළ මිලකට (p_2) හාණ්ඩ අලෙවි කිරීම.
 4. උපරිම මිලත් සමගින් නිෂ්පාදකයන් ගේ ලාභ සීමා වන නිසා එම නිෂ්පාදන ක්ෂේත්‍රයේ කරනු ලබන ආයෝජන සීමා වීම.

5. උපරිම මිල සීමාව නිසා පාරිභෝගික අතිරික්තයට සහ නිෂ්පාදන අතිරික්තයට ද අයහපත් බලපැමක් ඇති වී සමාජ ගුහ සාධනයට ද හානි වීම.
6. උපරිම මිලක් පාරිභෝගික අතිරික්තයට, නිෂ්පාදන අතිරික්තයට බලපාන ආකාරය සහ ඒ අනුව සමාජ ගුහ සාධනයට සිදු වන බලපැම පහත ලෙස රුප සටහනකින් දක්විය හැකි ය.



- i. උපරිම මිලට පෙර පාරිභෝගික අතිරික්තය = $A+B+C$
- ii. උපරිම මිලට පෙර නිෂ්පාදක අතිරික්තය = $D+E+F$
- iii. උපරිම මිලට පෙර ආර්ථික අතිරික්තය = $A+B+C+D+E+F$
- iv. උපරිම මිලට පසු පාරිභෝගික අතිරික්තය = A ($B+C$ අහිමි වී ඇත)
- v. උපරිම මිලට පසු නිෂ්පාදක අතිරික්තය = F ($D+E$ අහිමි වී ඇත)
- vi. උපරිම මිලට පසු ආර්ථික අතිරික්තය = $A+F$
- vii. අහිමි වූ ආර්ථික අතිරික්තය = $C+E$ (අහිමි සුබසාධනය)

- අහිමි ගුහ සාධනය ලබාගත්තා ආකාරය :-
- ඉහත රුප සටහනේහි $B+D$ පාරිභෝගික අතිරික්තයට එකතු කරනවා ද, නැදදේ යන්න තීරණය වීම කෙරෙහි බලපාන කරුණු දෙකකි.
 1. හිග භාණ්ඩ ලබා ගැනීමට වැය වන කාලය භා මුදල් ප්‍රමාණය
 2. පෝලීමේ සිටීමට ගත වන කාලය
- මෙම කරුණු දෙක සඳහා අමතර පිරිවැයක් දැරීමට පාරිභෝගිකයාට සිදු නොවේ නම් $B+D$ කොටස්වල ශේෂත්වා ද පාරිභෝගික අතිරික්තයට එකතු වේ.
- මේ අනුව ඉහත ගණනය කරන ලද තොරතුරු ද සමගින් උපරිම මිල සීමා පැනවීම පාරිභෝගිකයාට බලපැ ආකාරය පැති දෙකකින් විශ්‍රාජ්‍ය කළ හැකි ය. එනම්
 1. $B+C$ = පාරිභෝගික අතිරික්තයේ අහිමි වීම
 2. $B+D$ = පාරිභෝගික අතිරික්තයේ සිදු විය හැකි වැඩි වීම
- පාරිභෝගිකයාට වූ බලපැම නිෂ්පාදන අතිරික්තයෙහි සිදු වූ අහිමි වීම ($D+E$) සමග ගැලුපීමෙන් අහිමි ගුහ සාධනය පහත ලෙස ලබාගත හැකි ය.

අහිමි ගුන සාධනය


$$= B+D - (B+C+D+E)$$

$$= - (C+E)$$

- උපරිම මිල අර්ථවත් වන්නේ එහි අපේක්ෂිත වාසිය එලෙසින් ම පාරිභෝගිකයාට ලැබේ නම් ය.
- ඒ අනුව උපරිම මිල අර්ථවත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.
 1. ආනයනය
 2. නිෂ්පාදකයන් දිරිගැන්වීම
 3. සලාක කිරීම
- උපරිම මිල නියම කිරීම නිසා ඇති වන අධි ඉල්ලුම හේතුවෙන් වෙළෙදපොලහි ඇති වන භාණ්ඩ හිගයට පිළියම් වශයෙන් භාණ්ඩ ආනයනය කළ හැකි ය. එසේ කිරීමෙන් උපරිම මිල පැනවීමේ වාසි පාරිභෝගිකයාට ලබා දිය හැකි ය.
- එසේ ම උපරිම මිල සීමා පැනවීම නිසා අධෙරයමත් වන නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් ද වෙළෙදපොලහි ඇති වන භානි වළක්වා අපේක්ෂිත වාසිය පාරිභෝගිකයින් අතර සලාක කර බෙදා දීමට සිදු වේ.
- උපරිම මිල සීමා පැනවීම නිසා වෙළෙදපොල මිල යන්ත්‍රණය නිෂ්ක්‍රීය වන බැවින්, හිග භාණ්ඩ සලාක කිරීමට සිදුවන්නේ මිල නොවන මාධ්‍යයන් භාවිත කිරීමෙන් ය. පහත දැක්වෙන්නේ සලාක කිරීම සඳහා යොදා ගත හැකි එවැනි මිල නොවන මාධ්‍යය.
 1. සලාක පත් යොදා ගැනම්
 2. පෙශීලිම කුමය
 3. අල්ලස් මගින් සලාක කිරීම
 4. වෙනත් භාණ්ඩ සමග සම්බන්ධ කොට සලාක කිරීම.
 5. කඹ කඩ මිල

අවම මිල සීමා නියම කිරීම.


- ඉල්ලුම් සැපයුම් බලවිග මත තීරණය වූ වෙළෙදපොල මිල නිෂ්පාදකයන්ට අසාධාරණ වෙතැයි යන විශ්වාසය මත නිෂ්පාදකයින්ට සාධාරණත්වයක් සැලසීම සඳහා ආණ්ඩුව විසින් සමතුලිත මිලට ඉහළින් නිත්‍යනුකූල ව නියම කරන මිල අවම මිල සීමා නියම කිරීම යන්නෙන් අදහස් වේ.
- අවම මිල සීමා පැනවීමේ අරමුණ නිෂ්පාදකයන්ට සාධාරණත්වයක් සැලසීම වන බැවින් අවම මිල සමතුලිත මිලට වඩා ඉහළින් නියම කළ යුතු ය.
- සමතුලිත මිලට ඉහළින් නියම කරනු ලබන අවම මිල සඡ්ල අවම මිල නමින් හැදින්වේ. තිදුෂුන් :- වී සඳහා අවම මිලක් නියම කිරීම, අවම වැටුප් අනුපාත නියම කිරීම.
- පහත රුප සටහනින් දක්වෙන්නේ අවම මිල සීමා පැනවීමකි.



- ඉහත රුප සටහනේ දක්වන පරිදි P_1 අවම මිල සීමා නියම කිරීම නිසා වෙළඳපොල සැපයුම් ප්‍රමාණය $Q-Q_2$ දක්වා වැඩි වන අතර ඉල්ලුම් ප්‍රමාණය $Q-Q_1$ දක්වා අඩු වේ.
- මෙහි ප්‍රතිඵලය වන්නේ Q_2-Q_1 දක්වා වන අධි සැපයුමක් වෙළඳපොලෙහි හට ගැනීම සි.

අවම මිල සීමා නියම කිරීමේ ප්‍රතිච්චය

- අතිරික්ත නිෂ්පාදනය වෙළඳපොලෙහි ගොඩ ගැසීම හෙවත් තොග සමුව්වනය වීම.
 - සේවා සම්බන්ධයෙන් ගත් කළ විරකියාව වැනි ගැටුපු මතු වීම.
 - වෙළඳුන් නීතියෙන් පලා යාමට තැන් කිරීම (අවම මිල නාමික මිලක් සේ සලකා අඩු මිලට භාණ්ඩ අලෙවි කිරීම.)
 - අධි ආයෝජන තත්ත්වයක් උද්ගත වීම.
 - පාරිභෝගික අතිරික්තයට, නිෂ්පාදක අතිරික්තයට බලපෑම් ඇති වී සමාජ සුබ සාධනයට ද බලපෑම් ඇති වීම.
- අවම මිලෙහි ගුහ සාධනය ප්‍රතිච්චයයන් පහත ලෙස ප්‍රස්තාර සටහනක් මගින් දැක්වා යුතු වේ.



අවම මිලට පෙර,

$$\text{පාරිභෝගික අතිරික්තය} = A+B+C$$

නිෂ්පාදක අතිරික්තය	= D+E
ආර්ථික අතිරික්තය	=A+B+C+D+E
අවම මිලට පසු,	
පාරිභෝගික අතිරික්තය	= A
නිෂ්පාදක අතිරික්තය (නිෂ්පාදකයා Q ₁ සැපයීමට තීරණය කළහොත්)	= නිශ්පාදකයාගේ අයහාරය - නිශ්පාදකයාගේ විවලා පිරිවැය
	= (B + D + F) - F
අවම මිලට පසු ආර්ථික අතිරික්තය	= B + D = A + B + D
අවම මිලට පසු නිෂ්පාදකයා Q ₂ සැපයීමට තීරණය කළහොත් නිෂ්පාදක අතිරික්තය	= නිශ්පාදකයාගේ - අයහාරය B+D+F නිශ්පාදකයාගේ විවලා පිරිවැය (F+G+H+I) = B+D+F - (F+G+H+I)

- මෙහි දී නිෂ්පාදකයා F+G+H+I ලෙසින් වන විවලා පිරිවැය දුරටු Q₂ සැපයීමට තීරණය කළ ද පාරිභෝගිකයා ඉල්ලුම් කරන්නේ Q₁ නිසා B+D+F ලෙසින් වන නිෂ්පාදකයාගේ අයහාරය ඔහුගේ පිරිවැයට වඩා අඩු වේ.
- මෙයින් පැහැදිලි වන්නේ නිෂ්පාදකයන්ට සාධාරණත්වය සඳහා අවම මිල සීමා පැනවීම සිදු කළත්, අපේක්ෂිත තරමේ වාසියක් නිෂ්පාදකයාට අත් නොවන බව සි.


අවම මිල අර්ථවත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග

1. අතිරික්තය ගබඩා කිරීම
 2. අතුරු නිෂ්පාදනය
 3. පවත්නා ඉල්ලුම් ප්‍රවර්ධනය
 4. අපනයනය
- ඉහත ක්‍රියාමාර්ගවලට අමතර ව අවම මිල අර්ථවත් කර ගැනීම සඳහා රුපයක් අනුගමනය කරන සූචිණේෂ ක්‍රියාමාර්ගයක් ලෙස මිල ආධාරක ප්‍රතිපත්ති දක්විය හැකි ය.
 - මිල ආධාරක ප්‍රතිපත්ති වල දී අවම මිල නිෂ්පාදකයාට ලැබෙන බව සහතික වීමක් සිදු වේ. ඒ අනුව එහි දී අවම මිල සහතික මිලක් සේ සැලැකේ.
 - අවම මිල සහතික මිලක් සේ සලකමින් නිෂ්පාදකයා ආරක්ෂා කර ගනීමින් නිෂ්පාදකයන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා රුපයක් අනුගමනය කරන මිල ආධාරක ප්‍රතිපත්ති ස්වරුප දෙකකි.
 1. රුපයේ මිලදී ගැනීම සහිත මිල ආධාරක ප්‍රතිපත්ති
 2. උග්‍ර ප්‍රාග්‍රහණ ගෙවීම ක්‍රමය

රුපයේ මිලදී ගැනීම සහිත මිල ආධාරක ප්‍රතිපත්ති

- රුපයේ මිල දී ගැනීම සහිත මිල ආධාරක ප්‍රතිපත්තිය යනු, රුපය විසින් නියම කරනු ලබන අවම මිල යටතේ නිෂ්පාදකයා වෙළෙදපොලට සැපයීමට කැමති මුළු භාණ්ඩ ප්‍රමාණයෙන් අවම මිල යටතේ පාරිභෝගිකයා මිල දී ගෙන ඉතිරි වන අතිරික්ත සැපයුම් රුපය මිල දී ගැනීම සි.

- මෙලෙසින් වන අතිරික්ත සැපයුම රජය මිලට ගැනීම හා ඒ ආක්‍රිත ඇති වන ප්‍රතිච්චිත පහත ලෙස රුප සටහනක් මගින් දක්විය හැකි ය.



සහතික මිලට පෙර, පාරිභෝගික අතිරික්තය

$$= A+B+C$$

සහතික මිලට පසු පාරිභෝගික අතිරික්තය

$$= A$$

පාරිභෝගික අතිරික්තයේ අඩු වීම

$$= (A+B+C) - A$$

$$= B+C$$

සහතික මිලට පෙර නිෂ්පාදක අතිරික්තය

$$= D+E$$

සහතික මිලට පසු නිෂ්පාදක අතිරික්තය

$$= B+C+J+D+E$$

නිෂ්පාදක අතිරික්තයේ වැඩි වීම

$$= B+C+J$$

සහතික මිල යටතේ අතිරික්තය මිලට
ගැනීම වෙනුවෙන්,

රජයට දෑමට සිදුවන පිරිවැය

$$= C+E+G+H+K+J$$

▪ පාරිභෝගිකයාගේ පැහැදුම

$$= B+D+F$$

▪ නිෂ්පාදකයාගේ අයහාරය

$$= B+C+J+D+E+F+G+H+K$$

(නිෂ්පාදකයාගේ අයහාරය = පාරිභෝගික පැහැදුම + රජයේ පිරිවැය)

ඉහ සාධනයට වූ බලපෑම

= නිෂ්පාදක අතිරික්තයේ

වැඩි වීම

- පාරිභෝගික

අතිරික්තයේ අඩු වීම

+ රජයේ පිරිවැය


$$= (B+C+J) - (B+C+J+E+G+H+K+J)$$

$$= - (C+E+G+H+K)$$

- ($C+E+G+H+K$ ප්‍රමාණයෙන් අතිරික්තය මිල දී ගැනීමේ මිල ආධාරක ප්‍රතිපත්තිය නිසා සමාඟ ඉහ සාධනයේ අහිමි වීමක් සිදු ව ඇත.)

උග පුරණ ගෙවීම් ක්‍රමය

- උග පුරණ ගෙවීම් ක්‍රමය යනු අවම මිල සීමාව යටතේ නිෂ්පාදකයන් වෙළඳපාලට සැපයීමට කැමැති මූල්‍ය භාණ්ඩ ප්‍රමාණය ම පාරිභෝගිකයන් ගෙවීමට කැමති වෙළඳපාල තීරණය වන මිලත් රුපය විසින් පනවන ලද අවම මිලත් අතර ප්‍රමාණය රුපය විසින් නිෂ්පාදකයාට ගෙවීම සි.
- උග පුරණ ගෙවීම් ක්‍රමය පහත ලෙස රුප සටහනක් මගින් දැක්විය හැකි ය.



- සහතික මිලට පෙර පාරිභෝගික අතිරික්තය $= A+B$
සහතික මිලට පසු පාරිභෝගික අතිරික්තය $= A+B+C+F+G$
පාරිභෝගික අතිරික්තයේ වැඩි විම $= A+B+C+F+G - A+B$
 $= C+F+G$
- සහතික මිලට පෙර නිෂ්පාදක අතිරික්තය $= C+D$
සහතික මිලට පසු නිෂ්පාදක අතිරික්තය $= C+D+B+J$
නිෂ්පාදන අතිරික්තයේ වැඩි විම $= B+J$
- P_1 සහතික මිල යටතේ නිෂ්පාදකයා වෙළඳපාලට සපයන මූල්‍ය භාණ්ඩ ප්‍රමාණය $= Q_1$
 Q_1 සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමැති මිල හෙවත් Q_1 සඳහා වන වෙළඳපාල මිල $= P_2$
- උග පුර්ණ ගෙවීම සඳහා රුපයේ පිරිවැය $= B+J+C+F+G+K$
- කුහ සාධනයට වන බලපෑම $=$ පාරිභෝගික + නිෂ්පාදක අතිරික්තයේ . රුපයේ පිරිවැය
අතිරික්තයේ $\quad \quad \quad$ වැඩිවිම
 $= C+F+G+B+J - (B+J+C+F+G+K)$
 $= - K$

- K ප්‍රමාණයෙන් සමාජ කුහ සාධනයේ අහිමි වීමක් සිදු ව ඇත.
 - උග පුර්ණ ගෙවීම නිසා නිෂ්පාදකයාගේ අයනාරය $= B+J+K+C+F+G+D+E+H$
 - පාරිභෝගික පැහැදුම $= D+E+H$
- (රුපයේ පිරිවැය + පාරිභෝගික පැහැදුම = නිෂ්පාදක අයනාරය වේ.)

- නිෂ්පාදිත හාණේචවල මිල ගණන් නිතර උච්චාවචනය වීම මිල අස්ථායීතාචයක් ලෙස සැලකේ. මිල ගණන් අස්ථායී වන විට නිෂ්පාදකයින්ගේ ආදායම්හි ද අස්ථායීතාචන් ඇති වේ.
- විශේෂයෙන්ම කාෂීකාර්මික හාණේචවල මිල ගණන් නිතර උච්චාවචනය වීම ප්‍රායෝගික ලෝකයේ සුලබව දැකිය හැකි කරුණකි. කාෂී හාණේචවල මිල ගණන් උච්චාවචනය තිරන්තරයෙන් සිදු වන විට ගොවීන්ගේ ආදායම් අස්ථායී වීම ප්‍රබල ගැටුවක් වී ඇත.
- මෙබඳ අවස්ථාවන්හි දී වගා කරුවන්ගේ ආදායම් ස්ථායී කිරීම සඳහා ආණ්ඩුවක් විසින් විවිධාකාර වූ මිල ස්ථායීකරණ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ.
- නිෂ්පාදකයන්මත සලාක නියම කිරීම, තොග රස් කිරීම හා මුදා හැරීම, ඉඩම් වගා කරන ප්‍රමාණය සීමා කිරීම, ආනයන තීරු බදු පැනවීම, ආනයන සලාක කිරීම, අහිමතය පරිදි ආනයන සීමා කිරීම වැනි ක්‍රියා මාර්ග මිල ස්ථායීකරණය සඳහා යොදා ගනු ලබයි.
- නිෂ්පාදකයන් මත සලාක නියම කිරීම ඒ අතර වැදගත් වන ස්ථායීකරණ වැඩ පිළිවෙළකි. කිසියම් නිශ්චිත කාලයක් තුළ නිපදවිය හැකි නිමැවුම් ප්‍රමාණය පිළිබඳ උපරිම සීමාවන් ආණ්ඩුව විසින් නියම කිරීම නිෂ්පාදන සලාක කිරීම යන්නෙන් අදහස් කෙරේ.
- වෙළඳපාලට එගා වන සැපයුම සීමා කරමින් මිල ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට මෙමගින් අපේක්ෂා කෙරේ.

"මෙය සමාජ මාධ්‍ය හරහා තුවමාරු කර ගැනීමට උසස් පෙළ ගුරු මාර්ගෝපදේශනය ඇසුරින් සකස් කරන ලද්දකි. විෂයය පෝෂණය කදාහා මේට අමතරව අතිරේක කියවීම්, කාලීන ආර්ථික කිදුවීම් හා කංඩාලේඛන පිළිබඳව යාචන්කාලීන දැනුම ලබා ගත යුතුය"